

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

දෙවන වාර ඇගයීම - 2018

8 ගෞරීය

ගණිතය

කාලය පැය 2 කි.

නම: ----- පන්තිය: ----- විභාග අංකය: -----

1 කොටස

- ❖ ප්‍රශ්න සියල්ලම පිළිතුරු මෙම පත්‍රයේම සපයන්න.
- ❖ පැම ප්‍රශ්නයකටම ලකුණු 2 බැඳින් ලැබේ.

1. 4, 9, 14, 19 යන සංඛ්‍යා රට්‍යාවෙහි එම තුන පද දෙක ලියන්න.

2. හිස්තැනට ගැලපෙන අගය ලියන්න. $(-5) - (+3) = \dots$


3. වියදුන්න . $3x - 4 = 5$

4. මුහුණුක පරිමිතිය 24cm ක් වූ සන්නයක පැනක දිග සොයන්න.

5. කාලය සම්බන්ධ ගැටළවල දී 0° හා 180° දේශාංග හඳුන්වන විශේෂ නම මොනවා දී?

6. ඉඩමකින් $\frac{1}{5}$ ක් සිරිපාලට අයිති ය. එය මුළු ඉඩමේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න.

7. රුප සටහනට අනුව b ට සමාන අගය කුමක් දී? එම කෝරෝ පුළුලය හඳුන්වන නම ලියන්න.




8. $A = \{0\}$ නම A අභිගුත්‍ය කුලකයක් දී? ජේතු දක්වන්න.

9. $P = 4$ වන විට $3(2p - 4)$ හි අගය සොයන්න.

10. 30 සහ 45 යන සංඛ්‍යාවල මහා පොදු සාධකය සොයන්න.

11. $225 = 3 \times 3 \times 5 \times 5$ වේ. ඒ ඇසුරෙන් $\sqrt{225}$ හි අගය සොයන්න.

12. රුපයේ වර්ගඩලය සොයන්න.



13. සාධක සොයන්න. $ax + ay + 3x + 3y$

14. ශ්‍රී ලංකාව $5\frac{1}{2}$ කාල කළාපයේ පිහිටි රටකි. ඇමෙරිකාවේ ලොස්ජූන්ස්ප්ලිස් - 8 කාල කළාපයේ පිහිටි රටකි. 2018-07-23 දින ශ්‍රී ලංකාවේ වේලාව ජෝ.ව.7.30 වන විට ලොස්ජූන්ස්ප්ලිස්වල වේලාව සොයන්න.

15. සිහුයෙක් ගණනය ඇගයීමක් සඳහා ලබාගත් ලකුණු ප්‍රතිශතය 60%ක් විය. එය භාගයක් ලෙස සරලම ආකාරයෙන් දක්වන්න.

16. වතුරසුයක තොරුකා විය හැකි කාණ්ඩය සොයන්න.


i) $90^\circ, 110^\circ, 100^\circ, 70^\circ$

iii) $65^\circ, 100^\circ, 115^\circ, 80^\circ$

ii) $65^\circ, 90^\circ, 105^\circ, 85^\circ$


iv) $110^\circ, 110^\circ, 80^\circ, 70^\circ$

17. රුපයේ පරිමිතිය සොයන්න.



18. රුපයේ දැක්වෙන රෝම්බසයෙහි ප්‍රමාණ සම්මති ගණය කියද?

ප්‍රමාණ කේත්දාය O ලෙස එහි ලකුණු කරන්න.



19. හිස්තැන් සම්පූර්ණ කරන්න.

$$1\frac{1}{2} \div 1\frac{1}{5} = \frac{3}{2} \div \frac{\square}{5} = \frac{3}{2} \times \frac{\square}{\square} = \frac{5}{4} = 1\frac{1}{4}$$

20. රුපියල් 750ක් වූ පාසල් බැගයක මිල 5% කින් ඉහල ගියේ නම් නව මිල සොයන්න.

8 ශේෂීය ගණනය II කොටස

- පළමු ප්‍රශ්නයට හා තවත් ප්‍රශ්න 4 කට පිළිතුරු සපයන්න.
- පළමු ප්‍රශ්නයට ලක්ෂු 16ක් ද අනෙක් සැම ප්‍රශ්නයකටම ලක්ෂු 11කැගින් ද හිමි වේ.

1. අනුපාත සම්බන්ධව මග පෙන්වන ලද අනාවරණ ක්‍රමය යටතේ ඔබ පන්ති කාමරයේ සිදු කරන ලද ක්‍රියාකාරකම ඇසුරින් ලබාගත් දැනුම හාවිතයට ගනිමින් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

රෝ පිළි අලෙවි කිරීමේ හුවුල් ව්‍යාපාරයක් පවත්වා ගෙන යන තරුශ හා පුහුදු නැමැති ටෙලෙන්දන් දෙදෙනෙක් වසර තුනක දි යෙදවු මුදල් ප්‍රමාණය , කාලය හා ලැබූ ලාභය පිළිබඳ අසම්පූර්ණ වගුවක් පහත දැක්වේ.

වර්ෂය	තරුශ		පුහුදු		ලාභය රු.
	යෙද වූ මුදල රු.	මුදල හාවිත වූ කාලය (මාස)	යෙද වූ මුදල රු.	මුදල හාවිත වූ කාලය (මාස)	
2015	8 000	12	8 000	12	9 000
2016	8 000	12	12	6 000
2017	8 000	12	8 000	8	4 000

- i. 2015 වසරේ තරුශ හා පුහුදු ව්‍යාපාරයට යෙද වූ මුදල් ප්‍රමාණ අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න.
- ii. 2015 වසරේ තරුශට ලැබෙන ලාභ මුදල නොපමණ ද?
- iii. 2016 වසරේ තරුශ හා පුහුදු ව්‍යාපාරයට යෙද වූ මුදල් ප්‍රමාණ අතර අනුපාතය 2: 1 නම් පුහුදු යෙද වූ මුදල සෞයන්න.
- iv. 2016 වසරේ ලද ලාභය සමානව බෙදීම සාධාරණ ද? ඔබේ පිළිතුරට හේතු දක්වමින් තරුශට ලැබුණු මුදල සෞයන්න.
- v. ව්‍යාපාරයකින් ලබන ලාභය සාධාරණ ලෙස බෙදීම සඳහා සලකා බැලිය යුතු කරනු දෙකක් ලියන්න.
- vi. 2017 වසරේ පුහුදුට ලැබෙනුයේ මුළු ලාභයන් කිනම් හාගයක් ද?

2. (a). පුළු කරන්න.

$$\text{i. } \frac{2}{3} + \frac{2}{5} \quad \text{ii. } \frac{2}{3} \times \frac{2}{5} \quad \text{iii. } 1\frac{3}{5} \times 5 \quad \text{iv. } \frac{4}{5} \div 1\frac{1}{3}$$

- (b). මුළු රාශ්‍යකට පස් කිහුවි 1\frac{1}{4} ක් පැවතිය ගැනීය. පස් කිහුවි 10ක් ගෙන යාම සඳහා රාශ්‍ය කි වරක් පස් රැගෙන යා යුතුද?

3. (a). පහත දැක්වෙන සරල සමිකරණ විසඳන්න.

$$\text{i. } 2x+1 = 5 \quad \text{ii. } 2(y - 1) = 8 \quad \text{iii. } \frac{2x}{3} - 1 = 1$$

- (b). එක්තරා ආයතනයක සේවකයෙකුට දෙනික වැටුප වශයෙන් රු. x ද, අතිරේකව වැඩ කරන පැයකට රු.250ක් ද ගෙවනු ලබයි.


- i. සැම දිනක ම අතිරේක පැයක් වැඩ කරන සුනිමල් එක් දිනක දි උපයා ගන්නා මුදල x ඇසුරෙන් ලියන්න.
- ii. සතියකට දින 5ක් වැඩ කිරීමෙන් සුනිමල් උපයාගත් මුළු ආදායම රු. 7 500 ක් නම් x ඇතුළත් සමිකරණයක් ලියන්න.
- iii. සමිකරණය විසඳීමෙන් සුනිමල්ගේ දෙනික වැටුප සෞයන්න.

4. (a). පහත සඳහන් ප්‍රකාශන නිවැරදි ද වැරදි ද යන්න ප්‍රකාශ කරන්න.

- i. $2 \in \{\text{ප්‍රථම සංඛ්‍යා}\}$
 - ii. \notin අභිගුණය කුලකය දක්වන සංකේතය වේ.
 - iii. $\{5 \text{ ම අඩු } 7 \text{ හි ගුණාකාර}\} = \emptyset$
- (b) i. අභිගුණය කුලකය සඳහා උදාහරණයක් ලියන්න.
- ii. $A = \{\text{සරසවිය වචනයේ අනුරුදු}\}$ A කුලකය අවයව සහිතව දක්වන්න.
- iii. $B = \{1 \text{ ම } 25 \text{ ත් අතර සමවතුරු සංඛ්‍යා}\}$ B කුලකය අවයව සහිතව ලියා $n(B)$ හි අභය ලියන්න.


5. (a). පහත රුපයේ දැක්වෙන්නේ,

- i. පාද අනුව කුමන වර්ගයේ තල රුපයක් ද?
- ii. කෝණ අනුව කුමන වර්ගයේ තල රුපයක් ද?
- iii. එහි විභාගම කෝණය නම් කරන්න.



(b). රුපයේ දක්වා ඇති තොරතුරු අනුව


- i. x හා y හි අභය සොයන්න.
- ii. ප්‍රිකෝණයක බාහිර කෝණ ඇසුරන් z හි අභය සොයන්න.



6. (a). පැත්තක දිග සෙන්ටීමිටර් 5 ක් වූ සනකයක මුළු පාඨ්ධ වර්ගවලය සොයන්න.

(b). ABCD යනු පාදයක දිග සෙන්ටීමිටර් 8 ක් වූ සමවතුරුයකි. AB හි මධ්‍ය ලක්ෂ්‍යය E වේ.

- i. AE දිග සොයන්න.
- ii. AE පාදයේ සිට සම්මුඛ සිර්සයට ලමිකික දුර සොයන්න.
- iii. AEC ත්‍රිකෝණයේ වර්ගවලය සොයන්න.
- iv. AECD වතුරුයේ වර්ගවලය සොයන්න.



7. (a). i. $\frac{7}{20}$ දීම සංඛ්‍යාවක් ලෙස ලියන්න.

ii. 0.12 තත්‍ය භාගයක් ලෙස ලියන්න.

iii. සුළු කරන්න. $4 - 0.23 \times 10$

iv. සුළු කරන්න. $0.75 \div 0.5$

(b). පැතියක පෙළුන් 40ක් සිටින අතර ඉන් 28ක් ගැහැණු පෙළුන්ය. ගැහැණු පෙළුන් සංඛ්‍යාව මුළු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ලියන්න.